



# සතුට

**අපි හැමෝම සතුටට කැමතියි**  
 හැමදෙනාම සතුටින් ඉන්න විවිධ දේ කරනවා  
 සතුට ගිලිහී යනවට කවුරුන්ම  
 කැමති වෙන්නෙ නැහැ  
 සතුට කියනදේ විවිධ අය විවිධ විදියට පෙන්නලා  
 දෙන්න උත්සාහ ගන්නවා  
 සතුටත් එක්ක බැඳුන වචනයක් තමා දුක  
 දුකෙන් ඉන්න නම් කවුරුන් ම කැමති වෙන්නෙ නැහැ  
 දුක විදින එක මාර සතුටයි සැපයි කියලා  
 හිතන අය ඉන්නවාද ?

## අැයි නැත්තෙ ?

අමාරුවෙන් දුක් විඳගෙන අරක්කු, බියර් බීල මාර සතුටයි, සැපයි කියලා පෙන්නන්න උත්සාහ කරන අය දිනා හොඳට බලන්න.

- අරක්කු, බියර් බොනකොට වෙන දේ
- කට ඇඳකරගෙන
- නහය හකුලගෙන
- ඉක්මනට ගිලිනවා
- බිච්චාම ඇතිවන අප්‍රසන්න බව නැති කරගැනීමට මොනවා හෝ දෙයක් කනවා

### අැයි ? ඒ අය

දුක් විඳගෙන අරක්කු, බියර් බීලා සතුටයි කියලා පෙන්නන්න හදන්නෙ....

## ඒ අය රැවටිලාද? කොහොමද රැවටුණේ ?



දුක්විඳගෙන අමාරුවෙන් අරක්කු, බියර් බොන එක මාර සැපක් කියලා අපිව රවටන්න උත්සාහ කරනවා කවුද එහෙම කරවන්නෙ ?

කාටද ඒකෙන් ලාබ තියෙන්නෙ ? අරක්කු, බියර් සමාගම් වලට

අමාරුවෙන් අරක්කු, බියර් බීලා මාර සැපයි, සතුටයි කියලා ඔයාලට පෙන්නන්න

කාටුන්, ටෙලිනාට්‍රස්, චිත්‍රපටි, කතා පොත්, සිංදු සහ තවත් බොහෝ දේ යොදාගෙන තියෙනවා.



අපේ යහළුවෙක් හෝ අපේ ගමේ කෙනෙක් අපිව රවටන්න උත්සාහ කළොත් අපි එයාගෙ උපායට රැවටුණොත් රැවටුණා කියලා, අපට තේරුනොත් අපට එයා කෙරේ මාර තරහක් ඇතිවෙනවා.

ඒ වුනත් අරක්කු, බියර් සමාගම්වල උපායන් වලට රැවටුණාට හෝ රැවටුණා කියලා අනෙක් අයට දැනගන්න ලැබුනට සමහරුන්ට තරහක් යන්නෙ නැහැ.

අරක්කු, බියර් සමාගම්වල උපායන්වලට රැවටිලා ඔවුන්ගෙ රූකඩ බවට පත්වෙලා ඉන්න සමහරුන්ට කිසිම ලැජ්ජාවකුත් නැහැ.

ඒ අයට ඇත්ත පෙන්නලා දෙන්න යන අය සමඟ තමා වාද කරන්න යන්නෙ, ඒ අයට තමා බනින්නෙ අැයි එහෙම වෙන්නෙ.



## මොකද්ද මේ අවුල ?

පුංචි අපිව රැවටීමට දරන උත්සාහයන් හඳුනාගෙන පරාජය කිරීමට ක්‍රියාත්මක වෙමු.

- ඇත්තටම අරක්කු, බියර් බොන එක අපහසුවක් වුවත් එය සතුටක් බව පෙන්වන චිත්‍රපටි, ටෙලිනාට්‍රස් පිළිබඳව දැනුවත් වෙමු.
- අරක්කු, බියර් බිච්චට පසු ඇත්තටම දැනෙන්නෙ අපහසුව වුවත් චීරත්වයක් ලැබෙන බව පෙන්වන කාටුන්, චිත්‍රපටි, ටෙලිනාට්‍රස් පිළිබඳව දැනුවත් වෙමු.
- ඇත්තම ඇත්ත සිගරට්, අරක්කු, බියර් බොන අයට වෙන්නෙ එන්න එන්නම කැනවෙන එක වුවත් චිත්‍රපටි, ටෙලිනාට්‍රස් වල ලස්සන ජනප්‍රිය පුද්ගලයන් හරහා සිගරට්, අරක්කු, බියර් බොන අවස්ථා පෙන්වා කරන බොරුව පිළිබඳව දැනුවත් වෙමු.
- සිගරට් බිච්චාම තොල් කළුවෙලා, ප්‍රියමනාප බව අඩුවෙනවා එය ඇත්ත දේ වුවත් ලස්සන ජනප්‍රිය අය සිගරට් බොනවා පෙන්නලා අපි රැවටීමට දරන උත්සාහයන් හඳුනා ගනිමු.
- උත්සව, විනෝද වාරිකා, රැකියාවක් ලැබුණාම වැනි අපට සතුට ලැබෙන සෑම අවස්ථාවකටම අරක්කු, බියර් බොන එක එකතු කරලා පෙන්නලා අරක්කු, බියර් බොන එක සතුටයි කියලා අපි රැවටීමට දරන උත්සාහයන් හඳුනා ගනිමු.

**සිගරට්, අරක්කු, බියර් වලින් අපේ සතුට නැති නොකරගමු. ජ්‍යී සැමදා සතුටින් ඉමු.**